

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදලේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රතිපත්තිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රතිපත්ති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාව්‍යයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනත්තාවන මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව, සහ

- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අධිකාරිය විසින් තම විෂය පථය යටතේ ලියාපදිංචි විය යුතු සියලුම සංචාරක ව්‍යාපාර සහ සංචාරක සේවා සපයන ආයතනවලින් ලැබිය යුතු සංචාරක සංවර්ධන බද්දට අදාළ පුළුල් දත්ත පද්ධතියක් පවත්වා ගෙන ගොස් නොතිබුණි. එබැවින් සමාලෝචිත වර්ෂයේ සංචාරක සංවර්ධන බද්ද හා ලැබිය යුතු සංචාරක සංවර්ධන බද්ද නිවැරදිව ගණනය කිරීමට අධිකාරියට නොහැකි වී තිබුණි. මේ නිසා වාර්තා කර තිබුණු ආදායමේ නිවැරදිතාවය පිළිබඳව විගණනයේදී තහවුරු කර ගත නොහැකි විය.	2003 අංක 25 දරන මුදල් පනත යටතේ අධිකාරියේ ලියාපදිංචි ව්‍යාපාර සඳහා දත්ත පද්ධතියක් පවත්වා ගෙන යනු ලැබේ. “සෑම ආයතනයක්ම සෑම තෙමසකටම වරක් අදාළ සංචාරක සංවර්ධන බද්ද පිළිබඳව ගණනය කළ මුදල ගෙවා, වාර්ෂික ගිණුම් සම්බන්ධව විගණනය කළ මූල්‍ය ප්‍රකාශයක් මූල්‍ය වසර අවසන් වූ දින සිට දින 90 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.” කෙසේ වෙතත්, ලියාපදිංචි ආයතන පනතේ විධිවිධාන නිසි ලෙස පිළිපැදීම සිදු නොකරන බැවින්, වර්ෂය සඳහා ලැබිය යුතු ආදායම සහ සත්‍ය ආදායම හඳුනා ගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අසීරු වී ඇත.	අධිකාරිය විසින් තම විෂය පථය යටතේ ලියාපදිංචි විය යුතු සියලුම සංචාරක ව්‍යාපාර සහ සංචාරක සේවා සපයන ආයතනවලින් ලැබිය යුතු සංචාරක සංවර්ධන බද්දට අදාළ පුළුල් දත්ත පද්ධතියක් පවත්වා ගෙන යා යුතුය.
(ආ) හෝටල් අයිතිකරුවන්ගෙන් 2019 සිට 2024 කාලය තුළ සංචාරක සංවර්ධන බද්ද (TDL) සඳහා ලැබී ඇති රු.1,516,571 ක අගරු වෙක්පත් අදාළ ණයගැති ගිණුමට හර නොකර මූල්‍ය ප්‍රකාශන තුළ අගරු වෙක්පත් ලෙස දක්වා තිබුණි. තවද, අදාළ පාර්ශවයන්ගෙන් ලැබිය යුතු මුදල් ආපසු අය කර ගැනීම සඳහා සුදුසු පියවර කළමනාකරණය විසින් ගෙන නොතිබුණි.	මෙම ලැබිය යුතු මුදල් අය කර ගැනීමට කළමනාකරණය විසින් අදාළ පාර්ශව වෙත ලිපි යොමු කර ඇත.	අදාළ පාර්ශවයන්ගෙන් ලැබිය යුතු මුදල් අය කර ගැනීමට කළමනාකරණය විසින් සුදුසු පියවර ගත යුතුය.
(ඇ) 2023 වර්ෂය වෙනුවෙන් ලැබිය යුතු සමාලෝචිත වර්ෂයේ ලද රු.5,986,301 ක ස්ථාවර තැන්පතු පොළී ආදායම පෙර වර්ෂයේ ආදායමක් ලෙස හඳුනා නොගෙන සමාලෝචිත වර්ෂයේ ආදායමක් ලෙස හඳුනාගෙන තිබුණි. මේ හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ආදායම එම අගයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	නිරීක්ෂණය සමඟ එකඟ වේ.	ආදායම නිවැරදිව වාර්තා කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2005 අංක 38 දරන සංචාරක පනත			
(i) 24(3) වගන්තිය	සංචාරක සංවර්ධන බද්ද කළමනාකරණය කිරීම සහ පරිපාලනය කිරීම සඳහා අධිකාරිය විසින් නීති රීති සකස් කළ යුතු වුවත්, මේ වන විටත් අධිකාරිය විසින් එවැනි නීති රීති සකස් කර නොතිබුණි. එසේ වුවද අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් මත පරිපාලන වියදම් වශයෙන් සමාලෝචිත වර්ෂයේදී රු.13,084,078 ක් ගෙවා තිබුණි.	එකඟ වේ. අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත පරිපාලන වියදම් අය කර ඇත.	සංචාරක සංවර්ධන බද්ද කළමනාකරණය සහ පරිපාලනය සඳහා නීති රීති සකස් කළ යුතුය.
(ii) 24 (8) සහ (9) වගන්ති	අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බද්ද මගින් එකතු කරන ලද මුදල් (8) උපවගන්තියේ දක්වා ඇති ආකාරයට බෙදා හැරිය යුතු අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ අලෙවිකරණය කිරීමේ අරමුණු සඳහා පමණක් භාවිතා කළ යුතුය. මෙම වගන්තියට පටහැනිව, ස්ථාවර තැන්පතු වල රු.850,000,000 ක මුදලක් ආයෝජනය කර තිබුණි.	සංචාරක සංවර්ධන අරමුදල සඳහා එකතු කිරීමේ ගිණුමක් සහ ප්‍රධාන ගිණුමක් ලෙස බැංකු ගිණුම් දෙකක් පවත්වා ගෙන යනු ලැබේ. කෙසේ වෙතත්, ලැබීම් හඳුනාගැනීමේ සංකීර්ණතාවය හේතුවෙන් ක්ෂණිකව ගෙවීම් කළ නොහැක. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගෙවීම් කරන තෙක් පොලිය උපයා ගැනීම සඳහා තාවකාලික ආයෝජනයක් අනුමත කරන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රු.62,809,315 ක මුළු පොලී ආදායමක් ලැබුණි.	අරමුදලට ලැබෙන තැන්පතු ප්‍රධාන වශයෙන් ආයතන 04 ට සහ භාණ්ඩාගාරයට ප්‍රේෂණය කිරීමට අවශ්‍ය බැවින් කාලෝචිත ලෙස නිරවුල් කිරීම සිදු කළ යුතුය.
(ආ) 2018 අංක 35 දරන මුදල් පනතේ I කොටසෙහි (3) වගන්තිය	2005 අංක 38 දරන සංචාරක පනතට අනුව, පනත යටතේ බලපත්‍රලාභී ආයතනවලින් සියයට 0.5 ක අනුපාතයකින් එකතු කරන ලද බද්ද එකතු කළ දින සිට දින 30 ක් ඇතුළත ඒකාබද්ධ අරමුදලට ප්‍රේෂණය	සංචාරක සංවර්ධන අරමුදලේ බැංකු ගිණුම්වලට ආයතනවලින් ලැබෙන සියයට 0.5 ක බද්ද සැසඳීම අවශ්‍ය වන අතර, එකතු කිරීමෙන් දින 30 ක සම්මත කාලය තුළ මෙම ගෙවීම්	සංචාරක සංවර්ධන බද්දේ භාණ්ඩාගාරයට අදාළ කොටස නියමිත වේලාවට ප්‍රේෂණය කිරීමට ක්‍රියා කළ යුතුය.

කළ යුතුය. කෙසේ වෙතත්, 2024 ජූලි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ එකතු කරන ලද රු.10,023,421 ක මුදලක් 2025 මාර්තු 19 වන දින වන විට භාණ්ඩාගාරයට ප්‍රේෂණය කර නොතිබුණි. තවද, 2023 මාර්තු සිට දෙසැම්බර් දක්වා කාලය තුළ එකතු කරන ලද රු.15,774,966 ක මුදලක් 2024 මාර්තු මාසයේදී ප්‍රේෂණය කර තිබුණ අතර, 2024 ජනවාරි සිට ජුනි දක්වා එකතු කරන ලද රු.5,222,058 ක් 2024 නොවැම්බර් මාසයේදී ප්‍රේෂණය කර තිබුණි.	නිවැරදිව හඳුනාගෙන වෙන් කිරීම අපහසුය. සැසඳුම් ක්‍රියාවලියට දිගු කලක් ගතවීම මෙම ප්‍රමාදයට හේතුවී ඇති අතර සියයට 0.5 ක බද්දට අදාළ මුදල සත්‍යාපනය කිරීමට සහ වෙන්කර හඳුනා ගැනීමට පෙර අදාළ සියලුම ගෙවීම් ලැබිය යුතුය. එබැවින් නිවැරදි මූල්‍ය වාර්තා පවත්වා ගැනීම සහ 2005 අංක 38 දරන සංචාරක පනතේ මාර්ගෝපදේශවලට අනුකූල වීම සංකීර්ණ වී ඇත.
---	---

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ ආදායම රු.6,986,754,805 වූ අතර ඊට ඉකුත් වර්ෂයේ ආදායම රු.5,922,646,401 ක් විය. ඒ අනුව ආදායමේ රු.1,064,108,404 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට සංචාරක සංවර්ධන බද්ද රු.1,108,264,204 කින් හා පොළී ආදායම රු.38,471,243 කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

	විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	2016 සිට 2024 වර්ෂය තෙක් ලියාපදිංචි හෝටල් සහ සංචාරක ව්‍යාපාර අයිතිකරුවන් විසින් සංචාරක සංවර්ධන බද්ද ලෙස සෘජුවම බැංකුවට බැර කර තිබුණු රු.1,828,538,560 ක් හඳුනාගෙන අදාළ ආයතන වෙත ප්‍රේෂණය නොකර එම අගය අඛණ්ඩව ජංගම වගකීම් යටතේ ඉදිරියට ගෙනවිත් තිබුණි.	කළමනාකරණය විසින් මෙම ගැටලුව විසඳීමට ලංකා බැංකු කළමනාකරණය සමඟ සාකච්ඡා කරමින් පවතී. මේ අතර, අරමුදල විසින් ලංකා බැංකු උසස් කළමනාකරණය සමඟ කොමිස් ගාස්තු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කරනු ඇත.	මුදල් ගෙවන්නන් හඳුනාගෙන වහාම ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
(ආ)	අරමුදල මගින් භාණ්ඩාගාරය වෙනුවෙන් 2024 වර්ෂයට පෙර හෝටල් හිමියන්ගේ දළ ලාභයෙන් සියයට 0.5 ක ප්‍රතිශතයක් ලෙස එකතු කර ගෙන තිබුණු රු. 5,818,276ක්	අරමුදල විසින් 2025 අප්‍රේල් 01 දිනැති වෙක්පත් අංක 191386 මගින් රු.10,023,421 ක් භාණ්ඩාගාරයට ගෙවා ඇත.	සංචාරක සංවර්ධන බද්දෙන් භාණ්ඩාගාරයට අදාළ කොටස නියමිත වේලාවට ප්‍රේෂණය කිරීමට කටයුතු කළ යුතුය.

භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය නොකර
රඳවා ගෙන තිබුණි.

- | | | |
|--|---|---|
| <p>(ඇ) බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධිකාරිය හා අරමුදල අතර නිසි යාන්ත්‍රණයක් නොමැතිවීම හේතුවෙන්, 2023 වර්ෂයට අදාළව එක් තනායමකින් ලැබිය යුතු රු.922,343 ක සංචාරක සංවර්ධන බද්ද අය නොකර 2025 වර්ෂයට අදාළ බලපත්‍රය අලුත් කිරීමට අධිකාරිය කටයුතු කර තිබුණි.</p> | <p>මෙම නිහ ගාස්තු අය කර ගැනීමට කළමනාකරණය විසින් අදාළ පාර්ශව වෙත ලිපි යොමු කර ඇත.</p> | <p>ලැබිය යුතු මුදල් අදාළ පාර්ශ්වයන්ගෙන් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඈ) සමාලෝචිත වර්ෂය අවසානයේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදල (SLTDF) විසින් රු.2,602,909,032 ක් අදාළ ආයතන වෙත ප්‍රේෂණය නොකර රඳවා ගෙන තිබුණි.</p> | <p>රු.850,000,000 ක් ස්ථාවර තැන්පතු වල ආයෝජනය කිරීම සඳහා පමණක් අරමුදලට අනුමැතිය ලැබී ඇති අතර, අනෙකුත් අරමුදල් ස්ථාවර තැන්පතු වල දැමීමට අනුමැතිය ලැබී නොමැත.</p> | <p>අරමුදලට ලැබෙන තැන්පතු ප්‍රධාන වශයෙන් ආයතන 04 ට සහ භාණ්ඩාගාරයට ප්‍රේෂණය කිරීමට අවශ්‍ය බැවින් කාලෝචිත ලෙස නිරවුල් කිරීම සිදු කළ යුතුය.</p> |